

දුරකථන (Telephone) 0112669192, 0112675011  
දුරකථන (Telephone) 0112698507, 0112694033  
දුරකථන (Telephone) 0112675449, 0112675280

පෙරයේ (Fax) 0112693866  
පෙරයේ (Fax) 0112693869  
පෙරයේ (Fax) 0112692913

ලිඛිත තැපෑල (postmaster@health.gov.lk)  
මින්නෘස්සල (මුක්වරී) e-mail )  
)

ලෑපි සංස්ථා (www.health.gov.lk)  
සංස්ථා (කිස්සෙක්ස්සම්) )

මගේ දුකළය (My No. )  
ගොනු ඇඟ (Date )  
CF/EXA/08/2021

මලධා ප්‍රතිඵල (Your No. )  
ඉමත් ඇඟ (Date )  
)

දිනය (Date )  
තික්ති (Date )  
2021.11.19



## සුවසිරිපාය සාජාධිකාරීපාය

### SUWASIRIPAYA

සොබිජ අමාත්‍යාංශය  
සාජාධාරුම, ආමාස්ස  
Ministry of Health

පොදු වතුලේ ලිපි අංක 02 - 110/2021

පළාත් සොබිජ ලේකම්වරයෝ,  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - කු උක් පාතික රෝහල,  
පළාත් සොබිජ සේවා අධ්‍යක්ෂවරයෝ,  
රේඛිය අමාත්‍යාංශය යටතට ගැනීන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයෝ,  
ප්‍රාදේශීය සොබිජ සේවා අධ්‍යක්ෂවරයෝ,  
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

සොබිජ අමාත්‍යාංශයේ අනුරුදු වෛද්‍ය දේවා ගණයේ (MT -04-2016) බන්තු රේඛන ගිල්පි තනතුරෙහි II

ශේෂනියේ නිලධාරීන් කැඳුව වන දෙවාන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2021

අනුරුදු වෛද්‍ය දේවා බන්තු රේඛන ගිල්පි තනතුරෙහි || ගේනියේ නිලධාරීන් || ගේනියට උසස්වී වකර 03ක් ගතවීමට පෙර සමත් වියදුනු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය කිහිපා, දෙමළ හා ඉංග්‍රීස් මාධ්‍යවලත් ප්‍රතිචාර ලබන මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාශය පවත්වනු ලබන දිනය, ද්‍රානය හා වේළාව ප්‍රවේශ ප්‍රතුරුව සැදුනු කරනු ඇත. (විශාල වූඩ් ප්‍රශ්න ප්‍රතුරුව ඉංග්‍රීස් මාධ්‍යයෙන් පමණක් ලබා දෙනු ලැබේ.)

#### 02. ගුණාත්මකයි

මෙම විනාශයට අයදුම් කළ යුත්තේ බන්තු රේඛන ගිල්පි || ගේනියට උසස් කර ඇති නිලධාරීන් පමණ.

යැයු. 2021.12.20 දින වන විට || ගේනියට උසස් කරන මූල්‍ය මේත්‍ය මෙහි නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මා වෙත එව්‍යුත් කරන්න.

#### 03. අයදුම්පත්

මෙම වතුලේ ලිපිය අවශ්‍ය ද්‍රානය ඇති ආකෘතිය අනුව අයදුම්කරවන් විසින් සහය් කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, ප්‍රජා බද්ධීයෝ ව්‍යවසාය තීම් මාවත, අංක 385, “සුවසිරිපාය” සොබිජ අමාත්‍යාංශය, අධ්‍යක්ෂ විනාශ (විනාශ) වෙත 2021.12.20 දින හෝ රට පෙර ලැබෙන දේ ලියපදිංචි තැපැලෙන් එවිය යුතුය. ගැම අයදුම්පතකම ද්‍රානය ඇති තොරතුරු නිවරුදී බව ආයතන ප්‍රධානීය විසින් සහයිත කර තිබිය යුතුය. තම අයදුම්පත සමඟ ටෙරකාරී ලිපිනය හෝ පොදුගැලීක ලිපිනය මියන ලද රු. 45.00ක් විටිනා මුද්දර ඇලුවූ 9”X 4” ප්‍රමාණයේ මුදුම් කවර 03 ක් ද එවිය යුතුය. ප්‍රමාදවී ලැබෙන අසම්පුර්ණ හෝ වරෙදි යැනි වන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

යැයු. : ආදර්ය අයදුම්පතෙහි ආකෘතියට අනුව අයදුම්පත්වාය A4 කඩුලඩියක පළමු පිටුවේ අංක 01-04 ද්‍රානා දෙවාන පිටුවේ අංක 05-09 ද්‍රානා සහය සළු යුතුය. ඉහත ආකෘතියට අනුව තොවන සියලුම අයදුම්පත් දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

#### 04. විභාග ගාස්තු

1. විභාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විභාග ගාස්තු වලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට ර. 25/- බැඟීන් අවලංගු නොකළ මුද්දර අයදුම් පත්‍රයේ අවලව තමන්ගේ අත්සන හා දිනය යොදු ජීවා නිසි ලෙස අවලංගු කළ යුතුය.
2. කිසිදු කරනුයේ මත මෙයේ ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් නො පාඨු ගෙවීමක් සිදු කරනු නොලැබේ.

#### 05. විභාගයට අතුලත් කර ගැනීම

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ශකයන්ට / අපේක්ශකාවන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විභාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැතිව විභාගයට පෙනී සිටීමට ඉඩ දෙනු නොලැබේ.
  - II. විභාග අපේක්ශක / අපේක්ශකාවන් විඩින් විභාග ගාලාව තුළදී විභාග ගාලාධිපතිට ස්වතිය අනින්පතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියවලි අනුරිත් එකක් ඉදිරිපත් කළ යුතුය.
    - (ආ) පාතික හයුනුම්පත
    - (ඇ) යොඩු අමාත්‍යාංශය නො රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරනු ලබන හයුනුම්පත
    - (ඇ) වලංගු ටියදුරු බලපුරාය
    - (ඇ) වලංගු විදේශ ගමන් බලපුරාය

#### 06. විභාග පරිපාටිය

මෙම විභාගය කාර්යක්ෂමතා සඩහුම් පරීක්ශණය හා දෙපාර්තමේන්තු පරීක්ශණය යනුවෙන් කොටස් දෙකකි. දෙපාර්තමේන්තු පරීක්ශණය, බ්‍රිති, වාචික සහ ප්‍රායෝගික වශයෙන් කොටස් තුනකින් යුත්ත වන අතර එක් එක් කොටසක් සඳහා ලකුණු 100 බැජින් වෙන් කෙරේ. සමත් විම සඳහා සෑම කොටසකටම අවම වශයෙන් ලකුණු 40 ක් බ්‍රිති යුතුය. කාර්යක්ෂමතා සඩහුම් පරීක්ශණය, ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාටික ටිත් යනුවෙන් සහ මුදල් රෙගුලාඩ යනුවෙන් විෂයන් දෙනකින් සමන්විත වන අතර. එක් එක් විෂය සඳහා ලකුණු 100 බැජින් වෙන් කෙරේ. සමන්විම සඳහා සෑම විෂයකටම අවම වශයෙන් ලකුණු 40ක් බ්‍රිති ගත යුතුය. මෙම විභාගය එක්වරකදී නො කිහිපවරකදී කොටස් වශයෙන් / විෂයන් වශයෙන් පෙනී සිට සම්පූර්ණ කළ හැකිය. පළමු වරට විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සියලුම විෂයන් අයදුම් කළ යුතුය.

#### 07. විෂය නිරද්‍යා මාලාව

##### 07.1 දෙපාර්තමේන්තු පරීක්ශණය

###### 07.1.1 විෂයාත්මකද ප්‍රශ්න පත්‍රය

කාලය පැය 03 ක් රෙඛන මාදිලුවේ ප්‍රශ්න 08 කින් සමන්විත වන අතර ඉන් ප්‍රශ්න 05 කට පිළිනුරු සපයයි යුතුය. මුළු ලකුණු 100 කි.

###### විෂය නිරද්‍යාය

- i. බන්තු රේඛන යන්තු පිළිබඳ මුළුක දැනුම.
- ii. බන්තු රේඛනයක අභාමාන්පත්වය සියලුමට හැකියාව.
- iii. මුළුක විදුලිය සහ ගොතික විද්‍යාව.
- iv. බන්තු රේඛන යන්තුවල ආරක්ෂාව.
- v. කිරීත්තුරු බන්තු රේඛන ගැනීම

7.1.2 විෂයානුබද්ධ වාචක පරීක්ෂණය - විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශයට අදාළව නායෝලයේ යොදීමේදී එලුම්ය හැකි ගටවල පිළිබඳ වාචක පරීක්ෂණයකි. (විනාඩි 15)

7.1.3 විෂයානුබද්ධ ප්‍රායෝගික පරීක්ෂණය - විෂය ක්ෂේපුයට අදාළව තැකියාවන්, ව්‍යාකාරකම් නායෝලයේ පරීක්ෂණයකි. විෂයානුබද්ධ මධ්‍ය පරීක්ෂණයට අදාළ වන විෂය නිර්දේශය මෙයටද අදාළ වේ. (කාලය පරීක්ෂණය අනුව)

## 07.2 කාර්යක්ෂමතා කඩිඹුම් පරීක්ෂණය

### 07.2.1 ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලන රේඛි ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද මත සහ රාජ්‍යයේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාලන රේඛි මත සකසේ. රාජ්‍ය මාදිලුයේ ප්‍රශ්න 07 කින් සමන්විතය. එයින් ඕනෑම ප්‍රශ්න 04කට පිළිගුරු සැපයිය හැකිය. කාලය පැය 02 කි. මුළු ලකුණු 100 කි.

#### ❖ ආයතන සංග්‍රහයේ පරිවිශේද

- XV වන පරිවිශේදය - අධ්‍යාපන, අභ්‍යාස, නො රාජ්‍යකාරී කටයුතු සඳහා පිටරව යාම.
- XVI වන පරිවිශේදය - තිවාතු ගමන්
- XXIII වන පරිවිශේදය - ඇතැම් වර්ගවල රෝගවලින් පෙළෙන රූපයේ තිලඛාරීන්ට විශේෂ අනුග්‍රහ සහ පිළිබඳ කොන්දේසි.
- XXIV වන පරිවිශේදය - වෘත්‍යා තුය සහ අත්තිකාරම්
- XXV වන පරිවිශේදය - වෘත්‍යා සංගම් සාමාජිකයින්ට අනුග්‍රහය
- XXVII වන පරිවිශේදය - මුළු ගනුදෙනු කිරීමේ මත්ග
- XXVIII වන පරිවිශේදය - පරිපාලන කාර්ය පරිපාලි සහ විධි.
- XXX වන පරිවිශේදය - රාජ්‍ය තිලඛාරීන් සම්බන්ධව ආන්ත්‍රික සාමාජික බලතල
- XXXIII වන පරිවිශේදය - තිනි උපදෙස් හා තිනි ව්‍යා මාර්ග
- XLVII වන පරිවිශේදය - සාමාන්‍ය හැකිරීම හා විනය
- XLVIII වන පරිවිශේදය - විනය කාර්ය පරිපාලන

#### ❖ රාජ්‍යයේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාලන රේඛි

### 07.2.2 මුදල් රෙගුලකි ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය කාලය පැය 02 කි. රාජ්‍ය මාදිලුයේ ප්‍රශ්න 07 කින් සමන්විතය. එයින් ඕනෑම ප්‍රශ්න 04කට පිළිගුරු සැපයිය යුතුයි. මුළු ලකුණු 100කි.

#### විෂය නිර්දේශය

- VI වන පරිවිශේදය - ආන්ත්‍රිකවේ මුදල් යනාදියේ හාරකාරත්වය, අභ්‍යාස සහ බංකු ගෙනුම්, රාජ්‍ය මුළු සුරක්ෂිතාවය, සම්බන්ධතා මත්වල, අධිරාව වංශු ගෙනුම්, (මු රෝ 315 යිට මු රෝ 396 දක්වා)
  - XIII වන පරිවිශේදය - සැපයුම් වැඩි සහ යොවා :- සැපයිම් / මිලට ගැනීමේ ව්‍යාවලිය, ගබඩා සම්ක්ෂණ, ගබඩාකරණ ව්‍යාවලිය, කොන්ත්‍රාර්, වෙන්ඩර් පරිපාලනයේ බහැරවීම,
- (මු රෝ 708 යිට මු රෝ 775 දක්වා)


08. විනාග සම්බන්ධ රෙඛලාකි අනුගමනය කිරීම

අපේෂකයින් විසින් වෙනත් අපේෂකයෙකුගේ උත්තර පැහැදිලි හෝ කුමන හෝ පොගකින්, හෝ කවර ආකාරයක සටහන් සහිත කොලයකින්, හෝ වෙනත් කියිවකින් හෝ බලා ගෙන උත්තර මුවම තහනමිය. වෙනත් අපේෂකයෙකුගේ උත්තර පැහැදිලි දෙක බලුමද නොකළ යුතුය. එයෝම වෙනත් අයදුම්කරුවෙකුට උදුව කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගේ හෝ පුද්ගලයෙකුගේ උදුව ලබාගැනීමෙන්ද එහි සිටිය යුතුය. තවද ජාගම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද භාවිත කිරීමෙන් වැළැකි සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන කිනෑම අපේෂකයෙකු දූෂුවම් ලබාගැනීමට යටත් වනු ඇත.

09. කරණුකර මෙම වකුලේඛ ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ නියුතු සියලුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුරූ වෙවෙන දේවයේ බන්තු රේඛන ගිලුපි තනතුරෙහි || ශ්‍රේෂ්ඨයේ නිලධාරීන්ගේ දැන ගෙනිමට සැලය්වන්න. (මෙම තොටුරූ [www.Health.gov.lk](http://www.Health.gov.lk) වෙති අඩවියෙන්ද ලබාගත හැකිය.)

**යැයු** - මෙම වකුලේඛ ලිපියේ දිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයක් පාඨ අතර යම් අනුකූලතාවයක් මතුවුවගෙන දිංහල මාධ්‍ය විනාග නිවේදනය බලපෑවෙශ්වේ.

චාමික විවි. ගමගේ  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලක) ||  
සෞඛ්‍ය අමාත්‍යාංශය  
“පුවකිරීතාය”  
කොළඹ 10.



චාමික එම් ගමගේ  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||  
දේශම් වෙනුවට  
සෞඛ්‍ය අමාත්‍යාංශය

සොංචිජ අමාත්‍යාංශයේ අතුරු වෙවෙන දේවා ගණයේ (MT -04-2016) බන්තු රේඛන ලේඛන තහනුරෙහි II

ග්‍රේනියේ කිලොටින් කැඳුණ වන දෙවන කාර්යක්ෂමතා ක්‍රමීම් පරීක්ෂණය - 2021

01. (අ) I. අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඩිංජලෝන්) .....


II. අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කළුවල් අකුරින්) .....


(ඇ) I. II ග්‍රේනියට උසස් කළ ගේ අන්තර්ග්‍රහණය කරනුලද ලිපියේ මිශ්‍ර අංකය.....

දිනය .....

II. දැනට ලබන වාර්ෂික ටැක්ස .....

III. ජාගම දුරකථන අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

IV ජාතික හඳුනුම්පත් අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

V විද්‍යුත් ලිපිනය .....

02. ඔබ මෙවර පෙනී කිවීමට බලාපොරොත්තවනු විෂයයන් ඉදිරියේ ඇති කොටුව තුළ (V) තකුනා යොදුන්න. පෙනී නොකිවීන්නේ නම් (X) තකුනා යොදුන්න.

විෂයනුවුදු බ්‍රේක් බ්‍රේක්  ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලන රේකි  මුදල් රේගුලාසි

ප්‍රායෝගික පරීක්ෂණය  වාචික පරීක්ෂණය

03. (අ) දැනට සේවය කරන ආයතනය .....

(ඇ) එම ආයතනය අයත්වන්නේ  මධ්‍යම රේකි

-  පළාත් සභාව

(ඇ) පළාත් සභාව නම් අදාළ පළාත .....

(ඇ) එය ආයත් දියුලුත්කාය .....

(ඉ) විනාග ප්‍රශ්නය ප්‍රශ්නය එවිම සඳහා නිවැරදිව හා පෘතියිලිව ලිපිනය මියන ලද 9"X4" ප්‍රමාණයේ 12.45.00 ක මුද්‍රා අඟලට මුළුම් කවර 03 ක අයදුම්පතට අමුණන ලද්දේ? .....

(ඊ) 1. තැපෑල් ලිපිනය (ඩිංජලෝන්) .....

2. තැපෑල් ලිපිනය (ඉංග්‍රීසි කළුවල් අකුරින්) .....

04. විෂයයට පෙනී කිවීන මාධ්‍යය - කිංජල / ඉංග්‍රීසි / දෙමළ .....

05. (අ) මෙම ප්‍රථම මෙම විභාගයට පෙනී සිටියේද? .....

(ආ) අයදුම්පත් ඉදිරිපත් කරන්නේ ප්‍රථම වරට නොවේ නම් මුද්දර අලවා තිබේද?.....

මුද්දර කොටුව

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිඩි.

(I) මෙම අයදුම් පැනයේ දැනුහන් කර ඇති තොරතුරු සහන බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බවත් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත්/ ප්‍රථම වනාවට නොවන බවත් රු. ....ක් වටිනා මුද්දර අලවා ඇති බවත්, මෙම අයදුම් පැනයට මා විසින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට වලංගුව පාවිච්චි නොකරන ලද මුද්දර බවත්, ප්‍රකාශ කරමි.

(II) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා ඇති නිතිරිත වලට එකතුව ක්‍රියා කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුද්දස්සකු බව පෙනී ගෙවෙන්, මගේ විභාගාධේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන කවර හෝ නිරන්තරකට මම එකඟ වන බවත් මෙයින් ප්‍රකාශ කරමි.

දිනය .....

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගොනු හාර විෂය නිලධාරීවරයාගේ / එරියගේ සහතිකය

මෙම අයදුම්පත් භාරගත්නා අවසාන දිනයට පෙර මා වෙත හාරූන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත් සම්පූර්ණ කර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපිගොනුවට ගොනු කළ බවත් සහතික කරමි.

දිනය .....

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/ මහත්මිය / මෙන්ඩිය ..... නිලධාරීයෙකු වශයෙන් මෙම ආයතනයේ සේවය කරන බවත් අයදුම්පතේ ඇතුළත් කර ඇති තොරතුරු නිවැරදි බවත්, අයදුම්කරු විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බවත් / ප්‍රථම එකතුවට නොවන බවත්, විභාගයට පෙනී සිටිමට සුදුසුකම් ලබා ඇති බවත්, රු. ....ක් වටිනා මුද්දර මෙම අයදුම්පත් අලවා ඇති බවද/ මුද්දර අලවීම අනවශ්‍ය බවද අයදුම්පතේ දී නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපිටදී අත්සන් කළ බවත් සහතික කරමි

දිනය .....

ආයතන ප්‍රධානීයාගේ අත්සන

[රඛර මුද්‍රාව තක්සි පුතුය]

09. විමධ්‍යගත කොට්ඨාග / විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/ මිය/ මෙන්ඩිය බන්තු රේඛන ගිල්පි || ග්‍රේනියේ නිලධාරීයෙකු වශයෙන් මගේ ආයතනයේ සේවය කරන බවත්, අයදුම්පතේ දී නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටිමට ඔහුට/ අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය .....

විමධ්‍යගත කොට්ඨාග / විශේෂිත

ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන

(මුද්‍රාව තක්සි පුතුය)

(අනවශ්‍ය කොටස් කළ හරින්න)